

පිපල්ස් ඉන්ෂුරන්ස් පිපල්සි - 2021

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

පිපල්ස් ඉන්ෂුරන්ස් පිපල්සි (“සමාගම”) හි 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ගිණුම, වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මෙම විගණනය සඳහා ප්‍රසිද්ධ වෘත්තීයවේදී යෙදී සිටින වරලත් ගණකාධිකාරී සමාගමක සහාය මා ලබා ගන්නා ලදී.

සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතියටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩපැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා සමාගම විසින් පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය

ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්සන්ධානයෙන් , ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශකිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත සමාගමේ අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව සමාගම ක්‍රියාකර ඇති බව,
- සියලලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව සමාගම කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව සමාගම ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

සම්පත්වල දත්ත පදනම හා පද්ධති 2022 ජූලි සිට මෙහෙයුම් පද්ධති මට්ටම සහ ඉදිරියට ආරම්භ කරනු ලැබේ. GIS පද්ධති ක්‍රියාත්මක කර නොතිබුණි.

පරිශීලක ගිණුම් භාවිතා කරමින් කරනු ලබන පරිශීලක ක්‍රියාවන් සඳහා පහසුකම් සලසයි. තොරතුරු තාක්ෂණ වපසරිය තුළ බලයලත් කටයුතු පමණක් කරනු ලබන බවට තහවුරු කිරීම සඳහා වරප්‍රසාදිත පරිශීලක ගිණුම් අධීක්ෂණ කාර්යය, සමාගම කාලානුරූපීව සිදුකළ යුතුය. තවද, වරප්‍රසාදිත ගිණුම් කළමනාකරණ අධීක්ෂණ කාර්යපටිපාටි සමඟ සම්බන්ධවන තුන්වන පාර්ශව කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂණ අධීක්ෂණ පාලනයන් පවතින බව සමාගම තහවුරු කළ යුතුය.

(ii) වෙනස්කම් කළමනාකරණ එකඟ වේ. ක්‍රියාවලියේ සුදුසු රාජකාරි කෙසේ වෙතත්, මෙය බෙදීම් සහ සජීවී පරිසරය තුළ ස්වාධීන පාර්ශවයක් විසින් අයෝග්‍ය වෙනස්කම් සිදුකරනු සිදුකළ යුතු නිසා මෙම ලබන්නේ ද යන්න තහවුරු කර කාර්යය අභ්‍යන්තර විගණන ගැනීමට, GIS සහමානව දෙපාර්තමේන්තුව විසින් සිදු සම්පත් පද්ධතිවල වෙනස්කම් කිරීමට සාකච්ඡා කර ඇත. කළමනාකරණ කාර්යය- අධීක්ෂණය කිරීමට සිදු වෙනස්කම් කළමනාකරණය අධීක්ෂණ පටිපාටියක් ස්ථාපිත කිරීම. සමාලෝචනයන් සිදුනොකරන බව නිරීක්ෂණය විය. සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය- 2023 පළමු කාර්තුව.

වැඩසටහන් වෙනස කළමනාකරණයෙහි කාලානුරූපී සමාලෝචනයන් මඟින් සමාලෝචනය හරහා ඉදිරිපත් කිරීම, අනුමැතිය, ක්‍රියාත්මක කිරීම හා අවසන්කිරීම මඟින් වැඩසටහන් වෙනස්කම්වල ප්‍රගතිය හඳුනාගැනීමට පහසුකම් සපයයි. තවද, දිගුකාලයක් තිස්සේ පවතින සංවර්ධනයන් හඳුනාගැනීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමට හෝ අවසන් කිරීම සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවට එය ප්‍රතිඵලදායක වේ.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.1,169,088,455ක බදු පෙර ලාභයක් වූ අතර ඉකුත් වර්ෂයේ අනුරූප ලාභය රු.1,667,521,268ක් විය. එබැවින්, මූල්‍ය ප්‍රතිඵලයේ රු.498,432,813ක පරිහානියක් නිරීක්ෂණය විය. මෙම පරිහානිය සඳහා, ප්‍රාරක්ෂණ ලාභනා වෙනත් ආදායම් අඩුවීම සහ වර්ෂය තුළ කර්මාන්තයේ තිබූ අභියෝග හේතු විය.

2. ප්‍රධාන ආදායම් හා වියදම් අයිතමවල ප්‍රවණතා විශ්ලේෂණය

2.2.1 සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂ හතරක සමාගමේ මූල්‍ය ප්‍රතිඵලවල සාරාංශයක් පහත වගුවේ දැක්වේ.

වර්ෂය	2021	2020	2019	2018	2017
දළ වාරික ආදායම (රු. මිලියන)	5,968	6,012	6,030	5,592	4,782
ඉකුත් වර්ෂයට සාපේක්ෂව වැඩිවීම/ (අඩුවීම) (%)	(0.73)	(0.03)	7.83	16.94	43.17
ශුද්ධ හිමිකම් (රු. මිලියන)	2,994	2,700	3,553	3,237	2,841
ඉකුත් වර්ෂයට සාපේක්ෂව වැඩිවීම/ (අඩුවීම) (%)	10.92	(24.01)	9.76	13.94	8.11
බදු පෙර ලාභය (රු. මිලියන)	1,169	1,668	912	847	867
ඉකුත් වර්ෂයට සාපේක්ෂව වැඩිවීම/ (අඩුවීම) (%)	(29.92)	82.89	7.67	(2.31)	18.28

2.2.2 සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් හා වියදම් අයිතමවල විශ්ලේෂණයක් පසුගිය වර්ෂය සමඟ සසඳා, වැඩිවීමේ හෝ අඩුවීමේ ප්‍රතිශතයන් සහිතව පහත වගුවේ දැක්වේ.

විස්තරය	විවලනය වැඩිවීම/(අඩු වීම) රු.	විවලනය %	විවලනය සඳහා හේතුව
නොයිපයු රක්ෂණ වාරික සඳහා සංචිතයේ වෙනස	780,455	1.35	ප්‍රතිරක්ෂණ පහසුකම මත පදනම්වන මෝටර් නොවන ව්‍යාපාරය මත ඉහළ ප්‍රතිරක්ෂණ වියදමක් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස, සමස්ත ප්‍රතිරක්ෂණ වියදම සියයට 37 කින් ඉහළ යන ලදී. 2020 වර්ෂයේ 84:16 ක් වූ මෝටර්/ මෝටර් නොවන GWP සංයුතිය 2021 වර්ෂයේදී 80:20 දක්වා වෙනස්වීම ද එම සංචිතයේ වෙනසට දායක විය.
ප්‍රතිරක්ෂණයට ගෙවූ වාරික ශුද්ධ හිමිකම් ඉල්ලීම්	248,883,908	36.88	
2021 වර්ෂයේ අවසාන කොටසේදී රක්ෂණ හිමිකම් වාර්තා වූ අතර හිඟ මෝටර් හිමිකම් ඉල්ලීම් 2020 ට සාපේක්ෂව රු.මිලියන 618 කින් වැඩිවිය.	294,765,136	10.92	
වෙනත් මෙහෙයුම් හා පරිපාලන වියදම්	(12,504,507)	1.03	සම්පූර්ණ අගුලුදැමීම හේතුවෙන් 2020 වර්ෂයේ ඉහළ හානිකරණ වියදමට සාපේක්ෂව 2021 දී හානිකරණය ප්‍රතිපක්ෂ (reversal) විය.
ශුද්ධ උපලබ්ධි ලාභ/(පාඩු)	(15,829,700)	46.46	සමාගම 2020 දී හිමිකම් කොටස් ආයෝජනයෙන් ඉවත් විය.
ශුද්ධ සාධාරණ අගයේ ලාභ/(පාඩු)	35,724,843	185.26	ඒකකභාර වලින් සාධාරණ අගයේ ලාභ හඳුනාගන්නා ලදී.

2.3. අනුපාත විශ්ලේෂණය

මූල්‍ය ප්‍රකාශන හා ලබාගත හැකි වූ තොරතුරුවලට අනුව, සමාලෝචිත වර්ෂයේ සමහර වැදගත් අනුපාත කිහිපයක් පෙර වර්ෂය සමඟ සසඳා පහත දැක්වේ.

අනුපාතය	2021	2020
ශුද්ධ හිමිකම් ඉල්ලීම් අනුපාතය	58.48	50.90
ශුද්ධ වියදම් අනුපාතය	34.03	33.86
ශුද්ධ සංයුක්ත (Combined) අනුපාතය	92.50	85.76
හිමිකම් මත ප්‍රතිලාභය	20.26	25.88
වත්කම් මත ප්‍රතිලාභය	8.86	11.28
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය	317	304